

වර්ගය: අනිවාර්ය

සංකේතය : SANS E1025

මාතෘකාව : සංස්කෘත ලේඛන රීතිය, භාෂාන්තර පරිවර්තනය හා භාවිතය

ඉගෙනුම් ඵල : පිරිපුන් සරල වාක්‍යයක් නිවැරදිව ගොඩනගයි. එබඳු වාක්‍ය නිවැරදිව තේරුම් ගනියි. සරල සංස්කෘත ගද්‍ය පද්‍ය ඡේද භාෂාන්තරයන්ට පරිවර්තනය කරයි. පද්‍ය සමාජ උපදේශනයෙහි යොදා ගනියි.

**අන්තර්ගතය:**

ක්‍රියා හැඳින්වීම  
 අවසාන ක්‍රියා සහ කෘදන්ත හැඳින්වීම  
 ලට්, ලෘට්, ලෝට්, ලඬ්, ලිට් යන ලකාර  
 තුමන්ත, පූර්ව ක්‍රියා හා කාල කෘදන්ත  
 නාම විභක්ති වරන්තූම් හා ප්‍රයෝග  
 සර්ව නාම  
 අව්‍යය  
 පරිවර්තන ක්‍රම අධ්‍යයනය-ගද්‍ය ඡේද පරිවර්තන ක්‍රමය හා පද්‍ය පාඨ  
 පරිවර්තන ක්‍රමය  
 ප්‍රයෝග පරිවර්තන ක්‍රම  
 සිංහලීකරණය හා පාරිභාෂිකකරණය  
 ගද්‍ය/ පද්‍ය පාඨ භාෂාන්තරයන්ට (සිංහල/ඉංග්‍රීසි/සංස්කෘත)පරිවර්තනය කිරීම  
 ප්‍රායෝගික සංස්කෘත උද්ධෘත පාඨ දහයක් (විවාහය, අධ්‍යාපනය, ධනය,  
 ස්ත්‍රිය, සෞඛ්‍යය, ආහාර, වෘත්තිය, මිත්‍රයා, මරණය, දානය, ප්‍රඥාව, උත්සාහය  
 යන මාතෘකා ආශ්‍රයෙන්)

**ක්‍රමවේදය:**

දේශන, සාකච්ඡා, මුද්‍රිත සටහන්, පන්ති කාමර පරීක්ෂණ

**ඇගයීමේ ක්‍රමය:**

50 % පැවරුම් (පන්ති කාමර පරීක්ෂණ) මගින් හා 50 % ක් ලිඛිත පරීක්ෂණ මගින්

**නිර්දේශිත ග්‍රන්ථ:**

නීතිශතක/පඤ්චතන්ත්‍ර/භිතෝපදේශ/වෛරාග්‍ය ශතක යනාදී ග්‍රන්ථවල උද්ධෘත පාඨ

**නිර්දේශිත කියවීම්:**

පේමරතන හිමි, වරාගොඩ, (2005). සංස්කෘත නාමාධ්‍යාන විවරණය. මරදාන: සමයවර්ධන පොත්හල.

ජයසූරිය, එම්. එච්. එෆ්. (1960). සංස්කෘත ශික්ෂකය 1-11. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව.

කරුණාතිලක, ඩබ්.එස්. (1995). සුරහාරතී (සංස්කෘත භාෂා ප්‍රවේශය). කොළඹ: ඇස්. ගොඩගේ සහ

සහෝදරයෝ.

ධම්මරත්න හිමි, ඉඳුරාගාරේ. (2012). *මග හොඳට තිබේ නම්, රාජගිරිය: ජීවිතයට දහම් පාසල* ප්‍රකාශන.

රේචත හිමි, උඩවෙල. (2010). *මකරන්දකර්තෘ ප්‍රකාශනයකි.*

Weeratunga, S.(2002). *Selected " Gems of Wisdom" in Sanskrit*, Godage International Publishers (pvt)Ltd. Wellampitiya.

Apte, V.S. (1985). *The Student's Guide to Sanskrit Composition*(12th ed.) Bombay.

Whitney, W.D. (1989). *Sanskrit Grammar*, Motilal Banarsidass, Delhi.